



දිවිනූගුම සංවර්ධන දෙපාර්තමේන්තුව
வாழ்வினளமுச்சி அபிவிருத்தி திணைக்களம்
Department of Divineguma Development

4 වන මහල, සෙත්සිරිපාය, 1 වන අදියර, බත්තරමුල්ල.
 4 வது மாடி, செத்திரிபாய, 1ம் கட்டம், பத்தரமுல்ல
 4th floor, Sethsiripaya, 1st Stage, Battaramulla

දිවිනූගුම චක්‍රලේඛ අංක:- 2016/09 ඇමුණුම් හා සංශෝධන

සියළුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත,

දිවිනූගුම අලෙවි සංවර්ධන වැඩසටහන - 2016

ඉහත කාරණය යටතේ ඔබ වෙත යොමු කරන ලද අංක DDD/HO/06/MA/01/2016 හා 2016.06.08 දිනැති චක්‍රලේඛයේ අංක 01 කරුණ යටතේ ඇති, දිවිනූගුම ව්‍යාපාරික සංගම් ස්ථාපිත කිරීම හා බැඳේ.

ඇමුණුම් අංක 2 - ප්‍රාදේශීය ව්‍යාපාරික සංගම් ව්‍යවස්ථාව

1. ප්‍රාදේශීය ව්‍යාපාරික සංගම් ව්‍යවස්ථාවේ 5.2 අනුව සාමාජිකත්වය ලබාගැනීම සඳහා වන අයදුම් පත්‍රය ඇමුණුම් අංක 2 (i) ලෙස මේ සමඟ යොමු කරන අතර එහි සඳහන් කරුණු හැර තවත් කරුණු ඇතුළත් කළ යුතු යැයි හැඟෙන්නේ නම් කාරක සභා රැස්වීමකදී එසේ යෝජනා ස්ථීර කර ගත හැක.

සාමාජික අංකය පහත පරිදි සකස් විය යුතුය.


DES/.....¹.....².....³.....

අංක 1 ස්ථානය සඳහා - මේ සමඟ යොමු කර ඇති ඇමුණුම 2 (iii) ට අනුව ඔබ දිස්ත්‍රික්කයට අදාළ කේත අක්ෂර භාවිතා කරන්න

අංක 2 ස්ථානය සඳහා - රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා නිකුත් කර ඇති අංක දෙකකින් සමන්විත කේත අංකය භාවිතා කළ යුතු අතර එය, ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ www.statistics.gov.lk යන වෙබ් අඩවියේ "පරිපාලන දිස්ත්‍රික් කේත" (administrative Div Codes) ඔස්සේ ලබා ගන්න.

අංක 3 ස්ථානය සඳහා - 001, 002, 003 ආදී වශයෙන් අනු පිළිවෙලට අංක ලබා දෙන්න

උදා: අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශීය දිවිනැගුම ව්‍යාපාරික සංගමයේ, ප්‍රථමයෙන් අයදුම්කළ සාමාජිකයා සඳහා ලබා දිය යුතු සාමාජික අංකය පහත පරිදි විය යුතුය.



මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කේත අංකය

Province		District		DS Division		GN Division		
Name	Code	Name	Code	Name	Code	Name	No.	Code
Eastern	5	Ampara	2	Mahaoya	09	Tempitiya	145	010

2. ප්‍රාදේශීය ව්‍යාපාරික සංගම් ව්‍යවස්ථාවේ අංක 7.2 අනුව "මාසික සාමාජික ගාස්තුව රු:100.00" යන්න වෙනුවට " මාසික සාමාජික ගාස්තුව මහා සභා රැස්වීමකදී සාමාජික බහුතරයකගේ කැමැත්ත පරිදි තීරණය කළ යුතුය" ලෙස සංශෝධනය විය යුතුය.

3. ප්‍රාදේශීය ව්‍යාපාරික සංගම් ව්‍යවස්ථාවේ අංක 8 යටතේ එන 8.1 යන අනු අංකය පමණක් ඉවත් විය යුතු අතර එම අංක 8 හි සඳහන් "ප්‍රාදේශීය ලේකම්, මූලස්ථාන කළමනාකරු හා මහා සංගම් කළමනාකරු" යන නිලධාරීන්ට අමතරව "ව්‍යාපෘති කළමනාකරු" ද ඇතුළත් වන සේ සංශෝධනය විය යුතුය.

4. ප්‍රාදේශීය ව්‍යාපාරික සංගම් ව්‍යවස්ථාවේ අංක 14 අනුව "ලියාපදිංචිය" යන්න "හැඳුනුම් අංකයක් ලබා ගැනීම" ලෙස සංශෝධනය විය යුතු අතර එසේ ප්‍රධාන කාර්යාලයෙන් හැඳුනුම් අංකයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය අයදුම් පත්‍රය ඇමුණුම් අංක 2 (ii) ලෙස යොමු කර ඇත.

ඒ අනුව ඉහත සංශෝධන අනුව කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.


 වන්දනා වික්‍රමසිංහ
 අධ්‍යක්ෂ ජනරාල්

- පිටපත් 1. සියළුම දිස්ත්‍රික් දිවිනැගුම අධ්‍යක්ෂවරුන් - දැ.ගැ.පි
 2. පද්ධති විශ්ලේෂක - වෙබ් අඩවියට ඇතුළත් කිරීම සඳහා